

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

මහත්මා ගාන්ධිතුමාගේ 152 වන ජන්ම දිනය රත්මලාන පරම ධම්ම
වේනිය පිරිවෙනෙහිදී සැමරේ

2021 ඔක්තෝබර් 2 වන දිනට යෙදුණු මහත්මා ගාන්ධිතුමාගේ 152 වන ජන්ම සංවත්සරය කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව රත්මලාන පරම ධම්ම වේනිය පිරිවෙනෙහිදී සමරන ලදී. මෙම දිනය එක්සත් ජාතීන්ගේ අවිහිංසා දිනය ලෙස ද නම් කර ඇත. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස් ශ්‍රී විනෝද් කේ. ජේකබ් මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහත්මා ගාන්ධිතුමාගේ ඡායාරූප රැගත් ප්‍රදර්ශනයක් ද එතුමා විසින් විවෘත කරන ලදී.

2. රත්මලාන පරම ධම්ම වේනිය පිරිවෙනෙහි පරිවෙනාධිපති සහ අධ්‍යක්ෂ පූජ්‍ය ආචාර්ය විමලසාර මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සහ ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමික නායකයෝ එනම් ගරු වන්දිකා ලියනාරච්චි කන්‍යා සොයුරිය, ගරු හිබතුල්ලා පරි මවුලවිසාතුමා සහ ගරු උදයකුමාර් ශර්මා කරුක්කල්තුමා මෙම අවස්ථාවට එක් වෙමින් සිය ආශීර්වාද ලබා දුන්හ. දරුවන්, වැඩිහිටියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු සියළු වයස් කාණ්ඩයන්හි පුද්ගලයෝ ද පොලිස් නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. බුදුන් වහන්සේට පූජාවන් සහ ධර්ම දේශනාවන් මෙන්ම පිරිවෙනෙහි සාමාජිකයන් හිමිවරුන් සහ ගිහි බැතිමතුන් විසින් සිංහල හින්දි, බුරුම සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් මහත්මා ගාන්ධිතුමා පිළිබඳ කථාවන් ද මෙහිදී පවත්වන ලදී.

3. මෙම අවස්ථාවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස් ශ්‍රී විනෝද් කේ. ජේකබ් මහතා අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඉන්දිය නිදහස් සටන මෙහෙයවීමේදී මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදී ප්‍රතිපත්තියක්

අනුගමනය කළ බව සිහිපත් කළේය. සැබවින්ම නිදහස් ඉන්දියාවක් සිය අසල්වැසියන්ට උපකාර කිරීමට බැඳී සිටින බව ගාන්ධිතුමා විශ්වාස කළේය. 'වාසුධායිව කුටුම්භකම' එනම් 'මුළු ලොවම එකම පවුලක්' යන දර්ශනය ඉන්දියාවේ සදාතන ප්‍රතිපත්තිය වන අතර එය ඉන්දියාවේ ප්‍රතිපත්තීන් සහ වැඩසටහන් සඳහා මඟ පෙන්වයි. අප අපගේ සමාජයන් සහ ලෝකය වඩා යහපත් තැනක් කිරීමට ගන්නා ප්‍රයත්නයේ දී අප සාමය, සත්‍යය, අවිහිංසාව, කරුණාව සහ මෛත්‍රිය යන පරමාදර්ශයන් වෙනුවෙන් කැපවිය යුතු බව එතුමා අවධාරණය කළේය. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් ගුණාංග මහත්මා ගාන්ධිතුමාගේ චින්තනය සහ පරමාදර්ශයන්ට මඟ පෙන්වූ ප්‍රතිපත්තීන් විය.

4. අති සුභ්‍ය ආචාර්ය විමලසාර මාහිමිපාණන් වහන්සේ මහත්මා ගාන්ධිතුමා සහ එතුමාගේ අවිහිංසවාදී ව්‍යාපාරය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයන්ට ලබා දුන් දායකත්වය පිළිබඳව සිහිපත් කළේය. වර්තමාන ලෝකයට මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිපත්තීන් හි අදාළත්වය සම්බන්ධයෙන් ද උන්වහන්සේ අවධාරණය කළේය.

5. ඉන්දියාව 75 වන නිදහස එනම් 'අසාදි කා අමරින් මහෝත්සව' සමරන මෙම වසරේ ගාන්ධිතුමාගේ ජන්ම සංවත්සර සැමරුම් සුවිශේෂී වේ.
